

කොපියාවක් ලෙසින් සකසා ඇති ලියකඩයක් ලෙසින් ගොඩනැගිය යුතුයි.
Issued Free of Charge



විවාහ ලේඛන පොත

විවාහ ලේඛන පත්‍රපිටි පුස්තකය REGISTER OF MARRIAGES

විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනත (112 වැනි පරිච්ඡේදය)

Marriage Registration Ordinance (Cap. 112)

අංකය 7817 *
ලිය. No.

දිස්ත්‍රික්කය හා කොට්ඨාසය District: කොළඹ 03 කොට්ඨාසය ප්‍රභූ Division: පර්මානව ලේකම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය

Table with 3 columns: Male Party, Female Party, and Registrar/Minister. Rows include names, ages, civil conditions, ranks/professions, residences, and names of witnesses.

මා මෙහි ප්‍රීතියෙන් සිටිමින් මෙම විවාහය සම්පූර්ණයෙන්ම සම්පූර්ණ කරමි.
Solemnized by me (or in my presence) this day of 20

මෙහිදී විවාහය සම්පූර්ණයෙන්ම සම්පූර්ණ කරනු ලබන බවට මා සහ අනෙකුත් මා සමඟ සිටින අය විසින් සහතික කරනු ලැබේ.
This Marriage was solemnized between us in the presence of

1. සාක්ෂිකරුවන්ගේ අත්සන
2. විවාහ ලේඛන පත්‍රපිටි පුස්තකයේ සම්පූර්ණයෙන්ම සම්පූර්ණ කරනු ලබන බවට මා සහ අනෙකුත් මා සමඟ සිටින අය විසින් සහතික කරනු ලැබේ.

I certify that the above is a true copy of the Statement No. furnished to me under Section 34, Marriage Registration Ordinance (Cap. 112); of a Marriage Solemnized by (or in the presence of) Minister.

දිස්ත්‍රික් ලේකම්ගේ ලේඛනයේ සටහන් කරන දිනය
Date of entry in District Registrar's Register

* දේශීය සේවකයන් විසින් සිදුකළ විවාහයක් ලියාපදිංචි කරන විට පමණක් මෙහි පිරිසිදු කළ යුතුය.
* To be filled-up only when entering a Marriage Solemnized by a Minister.